

රක්ෂණ නීතිය, මූල්‍ය කළුබදු, කුලී සින්නක්කර සහ තාය පිළිබඳ  
නීතිය

විෂය නිර්දේශය මත බර තැබීම - 07 %

රක්ෂණ නීතිය - පාඨම් අන්තර්ගතය

- I රක්ෂණ නීතිය හැඳුන්වීම
- I රක්ෂණ වර්ගිකරණය
- I පිටිත රක්ෂණය හා සහතික වීම්
- I සාමාන්‍ය රක්ෂණ
- I සාමූහික රක්ෂණ
- I රක්ෂණ හිමිකම
- I උපරිම විශ්වාසය පිළිබඳ මූලධර්මය
- I රක්ෂණ ඔප්පුවක් පැවරීම



සැකසුම - කේ.සී. ප්‍රහාත් විෂයසිර ( LLB , AAL )

## රක්ෂණ නීතිය හැඳින්වීම

ස්රී රක්ෂණය යන්නෙහි සරල වචනාර්ථය රැකවරණය හෝ ආරක්ෂාව යන්නයි. රක්ෂණයක් ලබා ගැනීමේදී සිදු වන්නේ යම් කාරණාවකට අදාළව ආරක්ෂාව මූලදී ගැනීමකි. විනම් රක්ෂණ ගිවිසුමකදී සිදුවන්නේ රක්ෂිතයා නම්න් හැඳින්වෙන පුද්ගලයෙකුට දරන්නට සිදුවන අවදානමක් , යම් මුදලක් ගෙවීමෙන් විම අවදානමේ වගකීම හාර ගැනීමට සූදානම්න් සිරින රක්ෂකයා නම්න් හැඳින්වෙන පුද්ගලයෙකු වෙත පැවරීමයි. නැත්

- ⇒ රක්ෂකයා යනු යම් ප්‍රතිශ්ධාවක් යටතේ යම් අවදානමක් සඳහා වන්දි ගෙවීමට හාර ගන්නා පාර්ශවයයි. ( විනම්, රක්ෂණාවරණයක් සපයන පාර්ශවයයි. )
- ⇒ රක්ෂිතයා යනු රක්ෂණ ගිවිසුමක් යටතේ රක්ෂණයක් ලබන අයයි.
- ⇒ රක්ෂණ ගිවිසුම යනු රක්ෂිතයා සහ රක්ෂකයා අතර ඇති වන ගිවිසුමයි.

•• ඒ අනුව රක්ෂණ ගිවිසුමක් යනු වඩාත් පුළුල් අර්ථයෙන් ගත් කළ “යමිකිසි ගෙවීමක් සැලකිල්ලට ගෙන රක්ෂිතයාට උරිමට සිදුවන අවදානමක් රක්ෂකයා විසින් හාර ගැනීමට විකාශ වෙමින් විම දෙපාර්ශවය අතර ඇති වන ගිවිසුමකි. ••

රක්ෂණය යනු නිවාරණයක් නොව පිළියමකි. ඉන් අදහස් වන්නේ යම් දේපලක් සම්බන්ධයෙන් රක්ෂණාවරණයක් ලබා ගැනීම මගින් විම දේපලට යම් හානියක් විම වැලැක්වීම සිදු නොවන අතර විමගින් සිදුවන්නේ විකි දේපලට අදාළ රක්ෂණ කාලසීමාව තුළදී යම් හානියක් සිදු වුවහොත් ඒ සඳහා පිළියම් යෙදීම ( වන්දි ගෙවීම ) යි.

☒ මෙරටදී පිළිත රක්ෂණය, ගිනි රක්ෂණය සහ භාවිත ( සාමූහික ) රක්ෂණය සම්බන්ධයෙන් ඉංග්‍රීසි නීතිය අදාළ අතර හඳුසි අනතුරු රක්ෂණය සම්බන්ධයෙන් රෝම ලන්දේසි නීතිය අදාළ වේ. විනෙන් රක්ෂණයට අදාළ යම් කාරණාවක් සම්බන්ධයෙන් රෝම ලන්දේසි නීතිය අපැහැදිලි නම්, විවිධ ඉංග්‍රීසි නීතිය යොදා ගනී. ☒

### රක්ෂණ ගිවිසුමක අංග

වලංගු රක්ෂණ ගිවිසුමක් ඇතිවීම සඳහා පහත සඳහන් අංග තිබිය යුතුය.

- ➔ 1) රක්ෂණ වාරිකය
- ➔ 2) අවිනිශ්චිතභාවය - යම් නිශ්චිත සිදුවීමක් සිදුවීමේ යම් ප්‍රමාණයක අවිනිශ්චිතභාවයක් තිබිය යුතුය. උදා - වාහනයක් හඳුසි අනතුරකට පත්වීම, යම් දේපලකට සොර සතුරු උවදුරු, කාලගුණික උවදුරු සිදුවීම.
- විසේනම්., පිළිත රක්ෂණයක්, වලංගු රක්ෂණයක් වන්නේද ?

ඔව්. රීට හේතුව වන්නේ යම් පිළිතයක් රක්ෂණය කළද, කෙදිනක හෝ මරණය සිදුවීම නිශ්චිතවම සිදු වන නමුත්, විලෙස මරණය සිදු වන දිනය අවිනිශ්චිත වන බැවිනි.

### →3) රක්ෂන හිමිකම / රක්ෂණ හිමිකම

මේ පිළිබඳව පසුව සාකච්ඡා කෙරේ.

පරද ගිවිසුමක් යනු සූප්‍රව, ඔට්ටු ඇල්ලීම හෝ තවත් ස්වර්ධයක අවලානමක් සහිත ගිවිසුමකි.

රක්ෂණ ගිවිසුමක්ද යනු වික්තරා ස්වර්ධයක අවලානමක් සහිත ගිවිසුමකි.

#### රක්ෂණ ගිවිසුමක් සහ ඔට්ටු ගිවිසුමක් අතර වෙනස්කම්



- යමෙකු රක්ෂණ ගිවිසුමකට ව්‍යුහයෙන්නේ ලාභයක් හෝ වාසියක් අපේක්ෂාවෙන් නොවේ.
- රක්ෂිතයාට විෂය වස්තුව පිළිබඳව රක්ෂණ හිමිකමක් තිබිය යුතුමය.
- සාමාන්‍යයෙන් විකම විෂය වස්තුවක් හෝ විකම කාරණාවක් සම්බන්ධයෙන් රක්ෂකයන් තිනිපදෙනෙක් ලග රක්ෂණය කළ නොහැකිය.
- නීතිය ඉඳිරියේ බලාත්මකක කළ හැකිය.
- යමෙකු පරද ගිවිසුමකට ව්‍යුහයෙන්නේ ලාභයක් හෝ වාසියක් අපේක්ෂාවෙනි.
- සිනෑසම දෙයක් සම්බන්ධයෙන් ඔට්ටු ඇල්ලීම සිදු කළ හැකිය.
- විකම කාරණාවක් සම්බන්ධයෙන් බුකි -
  - කරුවන් කිහිපදෙනෙක් ලග ඔට්ටු ඇල්ලීමට හැකිය.
- සමහර විට නීතිය ඉඳිරියේ බලාත්මක කළ නොහැකිය.

#### ප්‍රධාන රක්ෂණ වර්ග

භානිපූර්ණ රක්ෂණය සහ සම්භාවන ( අනුමු ) රක්ෂණය ලෙස ප්‍රධාන රක්ෂණ වර්ග දෙකකි.

##### 1) භානිපූර්ණ රක්ෂණය ( INDEMNITY INSURANCE )

මෙම වර්ගයේ රක්ෂණ ගිවිසුම් වලදී සිදු වන්නේ සිදුවූ භානියක් පිරවීමක් හෝ භානිපූර්ණයකි. රක්ෂණ ඔප්පුවේ සඳහන් වටිනාකම, සිදුවේ ඇති භානියේ ප්‍රමාණය ආදි කරුණු මත රක්ෂිතයාට පිළි වන වන්දි ප්‍රමාණය තීරණය කෙරේ. උදා - නිවසක් ගිහි ගැනීමකදී සිදුවන පාඩුව, ගිහි රක්ෂණ ඔප්පුවක් මඟින් තීරණය කෙරේ.

##### 2) සම්භාවන රක්ෂණය ( අනුමු රක්ෂණය ) ( CONTINGENCY INSURANCE )

මෙම වර්ගයේ රක්ෂණ ගිවිසුම් වලදී භානිපූර්ණය කිරීමක් සිදු නොවන අතර යම් අනුමු

සිදුවීමකදී මූල්‍ය ගෙවීමක් මෙහිදී සිදුකෙරේ. ගෙවනු ලබන මූල්‍ය ප්‍රමාණය රක්ෂණ ඔප්පුවේ සඳහන් වන අතර විය සිදුවූ හානියේ ප්‍රමාණය මත තීරණය නොවේ. උදා - පීටිත රක්ෂණය

**රක්ෂණයක් මගින් රක්ෂිතයාට ලාභයක් ලැබිය හැකිද ?**

ඉහත ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වන්නේ “ නැත ” යන්නයි. විනම් රක්ෂණ මූලධර්ම වලට අනුව කිසිවෙකුවන් රක්ෂණයක් මගින් ලාභ ලැබිය නොහැකි අතර

සම්භාවන / අනුමුදක්ෂණවලදී නැර සෙසු රක්ෂණ වලදී සිදුවන්නේ රක්ෂිතයාට සිදුවූ හානිය පිරවීම හෝ භානිපුර්ණයයි.

“ යමෙකුට හිතාමතාම හෝ වෘත්තිකව සිදු කළ අලාභයක් අයකර ගත නොහැකිය ” යන සංක්‍රාන්තිය මෙහිදී අදාළ වේ.

### **කැස්ටලේන් ව්‍යෝගීත පෙස්ටන්**

ඕනෑ හානි රක්ෂණාවරණයක් ලබාගෙන තිබූ නිවසක්, විහි රක්ෂිතයා විසින් ගැනුම්කරුවෙකුට විකිණීමට විකාශ්‍යා තිබූ අතර විය විකිණීමට පෙර ඕන්නක් ඇත්තිවී නිවසට හානි සිදු විය. අදාළ රක්ෂණාවරණය යටතේ රක්ෂණ වන්දී රක්ෂිතයාට හිමි විය. නිවස ඕනිගත් පසුවද, වීම ගැනුම්කරු විසින් මුලින් විකාශ වූ මූලධර්ම වීම නිවස මිලදී ගන්නා ලදී. අධිකරණය මෙහිදී තීරණය කළේ ගැනුම්කරු වෙත ගෙවන ලද වීම රක්ෂණ වන්දී මූල්‍ය ආපසු අය කර ගැනීමේ හැකියාවක් රක්ෂණ සමාගමට ඇති බවයි. ඊට හේතුව වන්නේ විසේ නොවුණහාත් වීම රක්ෂණ ක්‍රියාවලිය මගින් රක්ෂිතයාට අයුතු ලාභයක් ලැබෙන බැවින් සහ විසේ රක්ෂණයක් මගින් ලාභ ලැබීම නීතියට පවතෙනි දෙයක් වන බැවිනි.

### **පතිනිවේණය පිළිබඳ මූලධර්මය ( SUBROGATION )**

මෙම රක්ෂණ මූලධර්මය අදාළ වන්නේ හානිපුර්ණ රක්ෂණ වලට වන අතර සම්භාවන රක්ෂණ වලට විය අදාළ නොවේ.

මෙහි අදහස නම් යම් රක්ෂණාවරණයකට අදාළව රක්ෂකයෙක් විසින් රක්ෂිතයෙක් වෙත රක්ෂණ වන්දී ගෙවා ඇත්තම්, තෙවන පාර්ශවයකට ව්‍යෝගීත පීටිත හෙතික පියවරක් ගැනීමට රක්ෂිතයාට තිබූ අයිතිය, රක්ෂකය වෙත හිමි වන බවයි.

පහත උදාහරණය සලකන්න.

රතිල් විසින් තමාගේ මෝටර් රථ කම්හල සඳහා ABC රක්ෂණ සමාගමෙන් ගිහි භාති රක්ෂණාවරණයක් ලබා ගනී. විම කම්හල වෙත පැමිණෙන මහින්දගේ නොසැලකිල්ලමත් ක්‍රියාවක් හේතුවෙන් විහි ගින්නක් ඇති විය. දිලික්ත නිතියට අනුව මහින්දගේ නොසැලකිල්ලමත් ක්‍රියාව පිළිබඳව මහින්දට විරෝධී නඩු පවරා වන්දි ආය කර ගැනීමේ අයිතියක් රතිල්ට ඇත. තවද, මෙම දේපල සඳහා ගිහි භාති රක්ෂණාවරණයක් රතිල් විසින් ලබාගෙන ඇති නිසා ABC රක්ෂණ සමාගමෙන් රක්ෂණ වන්දියක් ආය කර ගැනීමේ අයිතියක් රතිල්ට ඇත.

රතිල්ට විසේ වන්දි හිමිවුව නොත් තවදුරටත් මහින්දට විරැද්ධිව නඩු පැවරීමේ අයිතියක් රතිල්ට ඇත. ඊට හේතුව වන්නේ විකම සිදුවීමක් පිළිබඳව දෙගුණයක් වන්දි ලබා ගෙන අයුතු ලෙස ධනවත් විමට නිතියෙන් ඉඩක් නොමැති බැවිති. විවිත මහින්දට විරැද්ධිව නඩු පැවරීම සඳහා රතිල්ට තිබූ අයිතිය ABC රක්ෂණ සමාගම වෙත මාරු වේ.

**එසේ විනම්, මෙහිදී රක්ෂිතයාට ඇති හිමිකමතක් රක්ෂණයා වෙත මාරු වේ ඇත. විනම් රක්ෂණයා, රක්ෂිතයාගේ තත්ත්වයට පත්වී ඇත.**

### පිටිත රක්ෂණයක් සහ වෙනත් රක්ෂණයන් අතර ඇති වෙනස්කම්

⇒⇒ සාමාන්‍ය රක්ෂණයකදී රක්ෂණය කරන්නේ අවිනිශ්චිත සිදුවීමකි. විහෙත් පිටිත රක්ෂණයකදී අභාස සිදුවීම ( මරණය ) නිශ්චිත වන අතර විහෙත් විය සිදුවන දිනය අවිනිශ්චිත වේ. ←←

⇒⇒ සාමාන්‍ය රක්ෂණයකදී යමෙකුට, වෙනත් අයෙකුට ආයත් දේපලක් රක්ෂණය කළ නොහැක. විහෙත් පිටිත රක්ෂණයකදී යමෙකුට, වෙනත් අයෙකුගේ පිටිතයක් වුවද රක්ෂණය කළ හැක. ←←

⇒⇒ සාමාන්‍ය රක්ෂණයකදී අභාස රක්ෂණ ගිවිසුමට සාපේක්ෂව භාතිපුර්ණය කිරීමක් සිදු වුවත්, පිටිත රක්ෂණයකදී රක්ෂණ ගිවිසුමේ සඳහනන් ආකාරයට මුදල් ගෙවීමක් සිදු වන අතර පිටිත රක්ෂණයකදී භාතිපුර්ණයක් සිදු නොවේ. ←←

### ගිහි රක්ෂණය

යම් නිශ්චිත කාලයක් තුළ ගින්නක් හේතුවෙන් රක්ෂිතයාගේ රක්ෂණය කරන ලද අභාස දේපල වලට අලාභයක් වුවහොත් හෝ රක්ෂිතයාට තුවාලයක් සිදු වුවහොත් ඔහුට සිදුවූ විම අලාභය, , රක්ෂණ ගිවිසුමේ සඳහනන් ප්‍රමාණය දක්වා පියවීමක් හෙවත් ප්‍රතිපුර්ණය කිරීමක් මෙහිදී සිදුවේ.

මෙහිදී රක්ෂිතයාගේ නොසැලකිල්ලක් නිසා අභාස දේපල ගිහි ගෙන තිබුනද රක්ෂණ වන්දි ගෙවීමක් සිදුවේ. විහෙත් රක්ෂිතයා විසින් හෝ ඔහු වෙනුවෙන් වෙනත් අයෙකු විසින් සිදුකාල ගිහි තැබීමකදී මෙම භාති පුර්ණ අයිතිවාසික් රක්ෂිතයාට අනිම් වේ.

### හැරිස් විරෝධී පෝළන්ඩ්

තම ස්වර්ණාභරණ සඳහා ගිහිභාති රක්ෂණයක් ලබාගේ කාඛ්තාවක් විම රන්ධඩු ගිහි උදුනක ගල් අයුරු යට සාග්‍රහිත තබන ලදී. පසුව ඇයට අමතක වීමෙන් විම ගිහි උදුන දැල්වීම නිසා

විම රන්ධුවූ වලට හානි සිදු විය. අධිකරණය මෙහිදී තීරණය කලේ අදාළ ගිහි හානි රක්ෂණය යටතේ ඇයට රක්ෂණ වන්දි ලබා ගත හැකි බව තීරණය විය.

→→ මෙහිදී නිමිවන / ගෙවනු ලබන වන්දි මුදල තීරණය වන්නේ අදාළ රක්ෂිත වරිනාකම, විම දේපලේ සත්‍ය වරිනාකමට දක්වන අනුපාතය මතය. ←←

ගෙවනු ලබන වන්දිය - රක්ෂිත වරිනාකම × සිදුවූ අමානය

සත්‍ය වරිනාකම

**ප්‍රක්ෂේපය** - සංඛ්‍යා වරිනාකම රැසියල් මිලියනයක් වන දේපලක් රක්ෂණ වරිනාකම රැසියල් 750,000/- කට රක්ෂණය කර ඇත.

I ) මුළු දේපලම විනාශ ව්‍යවහාර් නිමිවන රක්ෂණ වන්දිය කොපමත්තාද ?

.....

.....

II ) විම දේපලෙන් 60 % ක් විනාශ ව්‍යවහාර් නිමිවන රක්ෂණ වන්දිය කොපමත්තාද ?

.....

.....

### හඳිනී අනතුරු රක්ෂණය

මෙය හානිපුරණ රක්ෂණයක් නොවේ. මෙහි ඇත්තේ යම් සිදුවීමක් මත යම් නිශ්චිත මුදලක් ගෙවීමට ඇතිකර ගන්නා විකාශනාවයකි. රක්ෂිතයා හඳිනී අනතුරකින් මිය ගියහාත් රක්ෂිත මුදල ඔහුගේ පොල්මසකරවන්ට ගෙවනු ලැබේ. රක්ෂිතයා පූර්ණ හෝ අර්ධ බෙලන්තාවයකට පත් ව්‍යවහාර් අඩු මුදලක් වන්දි ලෙස ගෙවනු ලැබේ.

මෙය රථවාහන රක්ෂණය, ගිහි රක්ෂණය ආදියෙන් වෙන්කොට හඳුනාගත යුතුය. මහජන වගකීම් රක්ෂණය, නිෂ්පාදන වගකීම් රක්ෂණය, වෘත්තීය වගකීම් රක්ෂණය, කම්කරු වන්දි රක්ෂණය, ගෙවල් බුද්‍ර රක්ෂණය ආදිය මේ යටතේ ලබා ගත හැකි රක්ෂණ ඔප්පු වර්ග වේ.

### සාමූහික රක්ෂණය ( නාවික රක්ෂණය ) ( මහුද රක්ෂණය )

සාමූහික රක්ෂණය යනු මුහුදු ගමනකදී නොහොතු නැවැගත හාන්ඩ වලට මුහුදේදී සිදු විය හැකි හානි සඳහා වන්දි ලබාගැනීම වෙනුවෙන් රක්ෂකයා සහ රක්ෂිතයා අතර ඇති වන ගිවිසුමකි.

මේ යටතේ මුහුදු ගමනකදී නැවට හෝ නැවේ බඩු වලට ගින්නෙන්, අයහපත් කාලගුණයෙන්, අකුණු ගැසීමෙන්, පිපිරිමකින්, ගැඹීමකින්, මුහුදුබත් වීමකින්, යාන්ත්‍රික දේශයකින්, සතුරු කරදුරයකින්, බඩු පැටවීමෙන් හා බැමෙදී සිදුවන උච්චරු රක්ෂණය කළ නැකිය.

### සාමූහික රක්ෂණ වර්ග

- මුහුදු ගමන් සහතික → මෙහිදී යම් දේපලක් යම් නිශ්චිත මුහුදු ගමනක් සඳහා පමණක් රක්ෂණය කෙරේ.
- වාර රක්ෂණය → මෙහිදී යම් දේපලක් යම් නිශ්චිත කාලපර්වීපේදයක් සඳහා පමණක් රක්ෂණය කෙරේ.
- පාවතින සහතික → මෙහිදී නැවේ නම සහ අනෙකුත් විස්තර මුලදී සඳහන් නොකර රක්ෂණය සිදුකර පසුව විම විස්තර නිශ්චිත කෙරේ.
- වට්නාකම් නිශ්චිත සහතික → → මෙහිදී රක්ෂිත දේපලට අඟාලට විකශ්‍රාප රක්ෂිත වට්නාකම සඳහන් කෙරේ.
- වට්නාකම නිශ්චිත නොකළ සහතික → මෙහිදී දේපලේ රක්ෂිත වට්නාකමේ සීමාවට යටත්ව විෂය වස්තුවේ වට්නාකම පසුව නිශ්චිත කෙරේ.

### සාමූහික රක්ෂණයකදී ප්‍රතිඵ්‍යාහාර

\* \* ඉතා වැදගත් → ප්‍රතිඵ්‍යාහාරක් යන සාපේක්ෂව වැදගත්කම අඩු දෙයක්ය. විනෙන් සාමූහික රක්ෂණයකදී ප්‍රතිඵ්‍යාහාරක් යන වචනයට විනි සාමාන්‍ය අර්ථය නොයෙදේ.

එළඟ ඒ අනුව සාමූහික රක්ෂණයකදී ප්‍රතිඵ්‍යාහාරක්, වැදගත් ව්‍යවත් නොවුවත් විය ඒ ආකාරයෙන්ම පිළිපැදිය යුතුය. එළඟ

මුහුදු රක්ෂණයකදී අඟාල වන ව්‍යුහ ප්‍රතිඵ්‍යාහාර පහත පරිදිය.

1. මුහුදු ගමන ආරම්භයේදී නැව, අඟාල මුහුදු ගමන සඳහා යෝගා තත්ත්වයේ තිබිය යුතුය.
2. මුහුදු ගමන අදියරෙන් අදියර ක්‍රියාත්මක වන අවස්ථාවකදී, නැව ඒ වික් වික් අදියරේ මුහුදු ගමන සඳහා යෝගා තත්ත්වයේ තිබිය යුතුය.


**Greenock SS Co. Vs Maritime Insurance Co. Ltd** - මෙහිදී මුහුදු ගමන් රක්ෂණයක් බඩා ගෙන තිබුනු නැවක් විනි ඉන්ධන ලෙස යෙදවීමට ප්‍රමාණවත් තරම් ගල්අගුරු තබා නොගෙන වික් පවරායක සිට තවත් වරායක් කරා ගමන් ඇරඹිය. විමතිසා ගමන අතරමගදී නැවේ ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පවත්වා ගැනීම උලෙසා විම නැවේ සටිකර තිබු සමහර කොටස් ගල් අගුරු වලට විකල්පයක් ලෙස දහනය සඳහා උපයෝගී කරගන්නා ලදී.

අධිකරණය මෙහිදී තීරණය කලේ මුහුදු ගමන ආරම්භයේදී නැව එම මුහුදු ගමන සඳහා යෝග විය යුතු බවට වූ වසංග ප්‍රතිඵ්‍යාහාරය මෙහිදී කඩවී ඇති බවත් එම නිසා නොකාවේ තිබූ සමර කොටස් වලට වූ හානිය සම්බන්ධයෙන් වන්දි ගෙවීමට රක්ෂණය නොඩැදෙන බවත්ය.

3. මුහුදු ගමන ආරම්භයේදී නැව මුහුදු ගමන සඳහා මෙන්ම රක්ෂණ සහතිකයෙන් අදහස් කළ ගමනාන්තය දක්වා හාන්ත ගෙනයාමට යෝග තත්ත්වයේ තිබිය යුතුය.

4. නොකාව වරායේ නැංගුරම් ලා ඇති විට, සිදුවිය හැකි හානි වලට මුහුණ දීමට තරම් යෝග මට්ටමක විය තිබිය යුතුය.

5. මුහුදු ගමන නීත්‍යානුකූල විය යුතු අතර නීත්‍යට අනුව කටයුතු කරන බවටද වසංග ප්‍රතිඵ්‍යාහාරයක් ඇත.



## අත්හැර ඇම්මෙම් නිවේදනය

මේ වනානි රක්ෂිතයා විසින් අදාළ රක්ෂිත දේපල මුළුමනින්ම කොන්දේසි විරහිතව අත්හල බව පැහැදිලි කෙරෙන වාචික හෝ එඩිත නිවේදනයකි. මෙම නිවේදනය රක්ෂක විසින් පිළිගන්නේ නම් වහි අදහස වන්නේ රක්ෂක විසින් අලාභයේ වගකීම භාරගත් බවයි. විෂය වස්තුව අත්හැරීමේදී, වහි සියලුම ගේෂයන් පිළිබඳව රක්ෂිතට ඇති අයිතිවාසිකම් තමා වෙත පවරා ගැනීමට රක්ෂකයාට හිමිකමක් ලැබේ.

## සාමූදික රක්ෂණයකදී ප්‍රතිපූරණය ( ගෙවන බඛන වන්දි මුදල ) නිශ්චිත කිරීම

අයය නිශ්චිත කළ රක්ෂණ සහතිකයක් තිබියදී පූර්ණ අලාභයක් සිදුවූ විට අදාළ රක්ෂණයෙන් නියම කළ මුදල් ප්‍රමාණය ප්‍රතිපූරණය කෙරේ.

අයය නිශ්චිත නොකළ රක්ෂණ සහතිකයක් තිබියදී පූර්ණ අලාභයක් සිදු වූ විට ප්‍රතිපූරණය කළ යුතු මුදල් ප්‍රමාණය වන්නේ විම විෂය වස්තුව රක්ෂණය කළ හැකි වරිනාකවයි.

## රක්ෂණ හිමිකම

රක්ෂණ හිමිකම යනු යම් දේපලක් රක්ෂණය කරන්නෙකුට විකි දේපල තිබීමෙන් / ආරක්ෂා වීමෙන් මූල්‍යමය වාසියක් හෝ විකි දේපල විනාශ වීමෙන් / අතිම වීමෙන් මූල්‍යමය පාඩුවක් සිදු වීමයි.

රක්ෂණය කරන අවස්ථාවේදී රක්ෂිතයාට අදාළ දේපල සම්බන්ධයෙන් රක්ෂණ හිමිකම තිබිය යුතුය. රක්ෂණය බඩා ගැනීමෙන් පසු රක්ෂණ හිමිකම අතිම වුවද විය රක්ෂණ සහතිකයට බලපෑමක් ඇති නොකරයි.

⇒ ⇒ රක්ෂණ හිමිකමක් නොමැති නම් පීවිත රක්ෂණයක් ගුනය හා අවලංගු විකක් වේ. ⇌ ⇌

## රක්ෂණ හිමිකමට සම්බන්ධ වැදගත් නඩුන්ද

### ත්‍රිත්ස් එරෙහිව උලෙමිං

පුද්ගලයෙකුට තමාගේ පීවිතය සම්බන්ධයෙන් රක්ෂණ හිමිකමක් ඇත. කළතුයෙකුට, අනෙක් කළතුයාගේ පීවිතය සම්බන්ධයෙන් රක්ෂණ හිමිකමක් ඇත.

### හෝවාර්ඩ් එරෙහිව රෙඛියුත් ලේඛ්චිල් සොසයිරී

දෙම්විපියන්, දරුවන්ගෙන් පෝෂණය වනවා නම් මිස, දෙම්විපියන්ට දරුවන් කෙරෙහි රක්ෂණ හිමිකමක් නැත. වීලෙසටම, දරුවන් දෙම්විපියන්ගෙන් පෝෂණය වනවා නම් මිස, දරුවන්ට දෙම්විපියන් කෙරෙහි රක්ෂණ හිමිකමක් නැත.

## විවිධ්‍යන් විරෝධී ක්‍රමක්ස්

සහෝදර සහෝදරයන්ට සාමාන්‍යයෙන් විකිණෙකා සම්බන්ධයෙන් රක්ෂණ හිමිකමක් නැත.

## හෙබිඩන් විරෝධී වෙස්ටි

සේවකයෙකු හට ඔහුගේ සේවාකාලය තුළ තම සේවකයාගේ පීවිතය සම්බන්ධයෙන් රක්ෂණ හිමිකමක් ඇත. ඊට හේතුව වන්නේ සේවකයා මියගිය හොත් සේවකයාට රැකියාව සහ වැටුප අනීම වන බැවිනි.

## චැල්ඩ් විරෝධී ඉන්ඩියා ඇන්ඩ් ලන්ඩන් ලයිජ් ඇජ්වරන්ස් සමාගම

තාය හිමියෙකට නායගැනීයාගේ පීවිතය සම්බන්ධයෙන් ( නාය වී ඇති ප්‍රමාණය දක්වා ) රක්ෂණ හිමිකමක් ඇත.

## බැන්ල්රඩ් විරෝධී සේන්ඩ්බ්ලස්

අපකරුවෙකුට, ප්‍රධාන නායකරුගේ ( නාය ගැනීයාගේ ) පීවිතය සම්බන්ධයෙන් රක්ෂණ හිමිකමක් ඇත.

මෙට අමතරව ඇප කරුවන් දෙළඳනා වික්ව ඇපවී ඇති නාය මුදලේ අර්ධයක් දක්වා වික් වික් ඇපකරුවාට අනෙකාගේ පීවිතය සම්බන්ධයෙන් රක්ෂණ හිමිකමක් ඇත.

✍✍ පීවිත රක්ෂණයක් නොවන සාමාන්‍ය රක්ෂණය සම්බන්ධයෙන් රක්ෂණ හිමිකමක් පවතින්නේ අභාස දේපල සම්බන්ධයෙන් අයිතියක් හෝ ගිවිසුම්මය අයිතියක් ඇතොත් පමණි.  
දෙනු -

A සතුව නිවසක් ඇත. ඔහුට තම නිවස කෙරෙහි රක්ෂණ හිමිකමක් ඇත.

වම නිවස A විසින් B ට කුලියට දෙයි නම් සහ විම කුලි කාලසීමාව තුළ විම නිවස ගින්නේ හෝ වෙනත් ආප්‍රාවකින් විනාශ ව්‍යවද විනි කුලිය ගෙවීමට කුලි නිවැසිය වන B විම කුලි ගිවිසුම මගින් බැඳී සිටින්නේ නම්, විම කුලි නිවැසිය වන B ට විම නිවස සම්බන්ධයෙන් රක්ෂණ හිමිකමක් ඇත් නමුත් මෙම රක්ෂණ හිමිකම විම කුලි ගිවිසුම මත පදනම් වූ ගිවිසුමය අයිතියකි.

## මැකවිරා විරෝධී නොදුරන් ඇජ්වරන්ස් සමාගම

මැකවිරා යන අය තම ව්‍යාපාරය වික්තරා සමාගමකට විකිණීය. මැකවිරාගේ නමීන් රක්ෂණය කර තිබූ දේපලද ඔහු විම සමාගමට විකිණීය. වැමෙස විකුණු පසු විම දේපල ගිනි ගෙන විනාශ විය. තම රක්ෂණාවරණය යටතේ මැකවිරා වන්දි ඉල්ලා සිටින ලදී.

අධිකරණය මෙහිදී තීරණය කළේ විම දේපල විනාශ වන මොනොත වන විට මැකවිරා නැමැත්තාට විම දේපල සම්බන්ධයෙන් රක්ෂණ නිමිකමක් නොමැති බැවත් රක්ෂණ වන්දි ලබාගැනීමට ඔහුට නිමිකමක් නොමැති බවයි. තවද, විම දේපල විනාශ වන මොනොත වන විට විය මුදු ගන් සමාගමේ නම් විම දේපල සඳහා රක්ෂණාවරණයක් ලබා ගෙන නොතිබූ බැවත් විම සමාගම වෙනතු රක්ෂණ වන්දි ගෙවීමට රක්ෂණ සමාගම බැඳී නොමැති බව තවදුරටත් තීරණය විය.

### සාමූහික රක්ෂණය සම්බන්ධයෙන් රක්ෂණ නිමිකම

◆◆ මෙහිදී රක්ෂිතව භාතිය සිදුවන අවස්ථාවේදී රක්ෂණ නිමිකම තිබිය යුතු අතර රක්ෂණය කරන අවස්ථාවේදී රක්ෂණ නිමිකම නිවීම අවශ්‍ය නැතේ. ◆◆

\* \* මුහුදු ගමනක යෙදීමට උනන්ද වන පුද්ගලයෙකුට විම රක්ෂිත දේපල සුරක්ෂිතව ගමනාත්තයට ලතාවීමෙන් වාසීයක් සැලසෙන්නේ නම් තෝ භාතිවීමෙන් තෝ රුවා ගැනීමෙන් පාඩුවක්, අගතියක් සිදුවන්නේ නම් ඔහුට විම දේපල සම්බන්ධයෙන් රක්ෂණ නිමිකම ඇතැයි සැලකේ. විකී ආකාරයේ රක්ෂණ නිමිකමක් පහත පුද්ගලයන්ට තිබිය හැකිය.

- නැවී බැඳුම්කරයක් තෝ නැවී බඩු } → අඟාල ණය පුමාණයට...
- බැඳුම්කරයක් මත අඟාල ණය නිමියාව }  
□ නැවී කපිතාන් සහ කාර්ය මණ්ඩලයට → ඔවුන්ගේ වැටුප් පුමාණයට...
- නැවී ගාස්තු කලින් ගෙවන්නාට → නැවී භාණ්ඩ වලට සිදුවන යම් භානියකදී  
        ආපසු නොගෙවන මුදල් පුමාණයට...
- උකක් නිමියාර } → දේපලේ සම්පූර්ණ වටිනාකම පුමාණයට...
- උකක් ලාතියාර } → උකසට යටත්වන මුදල් පුමාණයට...
- අසිතිකරුට } → සම්පූර්ණ වටිනාකමේ පුමාණයට ( වෙනත් පාර්ශවයක් විසින් භානිපූර්ණය කිරීමට විකර්ශන ඇති බව නොසලකා )  
□ ප්‍රතිරක්ෂකයෙකුට } → තමා භාරගන්නා අවධානමේ පුමාණයට...  
        රක්ෂණ නිමිකම ඇත.

### උපරිම විශ්වාසය පිළිබඳ මූලධර්මය

ලතින් භාෂාවෙන් මෙම මූලධර්මය උබෙරිමා එශ්විය ( **Uberrimae Fidei** ) ලෙස හඳුන්වේ. මෙම මූලධර්මයෙන් අදහස් කෙරෙන්නේ රක්ෂකයෙකුට, තමා භාරගන්නා අවධානමේ පුමාණය නිවැරදිව තක්සේරු කරගැනීමට භැකිවන පරදි රක්ෂිතයා විසින් රක්ෂණය පිළිබඳව තමා

දහ්නා තෝ දැනගත යුතු සියලු වැදගත් කරණු රක්ෂකය වෙත හෙවුලදරවී කිරීමේ වගකීමක් පවතින බවයි.

**ඉහත සඳහන් වැදගත් කරණු යනු අවදානම හාර ගන්නවාද ? නය්ද ? යන්න තීරණය කිරීමේදීත් , අවදානම හාර ගන්නේ නම් රක්ෂණ වාරිකය තීරණය කිරීමේදීත් ඇඟානාන්විත රක්ෂකයෙකුට බලපාන කරණු ය .**

### **ලන්ඩන් ඇජ්වරන්ස් විරෝධ මැන්සේල්**

අයෙක් පීවිත රක්ෂණයක් ඉල්ලම් කළේය . ව්‍යවහාර පීවිත රක්ෂණයක් සඳහා වෙනත් රක්ෂණ සමාගම් වලින් තිබේදය යනුවෙන් ඇසු ප්‍රශ්නයට ඔහු විසින් දුන් පිළිබුර වූයේ වෙනත් රක්ෂණ සමාගම් දෙකකින් ව්‍යවහාර පීවිත රක්ෂණ ලබා ගෙන ඇති බවයි . ව්‍යෙනත් ඔහුගේ රක්ෂණ ඉල්ලීම රක්ෂණ සමාගම් කිහිපයකින් ප්‍රතික්ෂේප කර තිබූ බව ඔහු විසින් හෙවුලදරවී නොකළේය .

අධිකරණය මෙහිදී තීරණය කළේ වැදගත් කරණු හෙවි නොකිරීම මත මෙහි ඉල්ලම්කරු ( රක්ෂිතය ) විසින් උපරිම විශ්වාසය පිළිබඳ මූලධර්මය කඩ කර ඇති බවයි . ඒ අනුව රක්ෂණ සහතිකය ( රක්ෂණ ගිවිසුම ) අවලංගු කළ හැකි විකක් බව මෙහිදී තීරණය විය .

### **ඉකර් විරෝධ යුතියන් ඇජ්වරන්ස් සමාගම**

පීවිත රක්ෂණයක් සඳහා වූ ඉල්ලම්පතුය පිරවීමේදී තමා වික් වතාවක් නිවිමෝනියාව රෝගයෙන් පෙළුණ බව ඉල්ලම්කරු හෙවි නොකළේය . පීවිත රක්ෂණය ලබාගැනීමෙන් පසු ඔහු නිවිමෝනියාව රෝගය වැළඳී මිය ගියේය .

අධිකරණය මෙහිදී තීරණය කළේ මෙය වැදගත් කරණුක් හෙවි නොකිරීමක් වන නිසා උපරිම විශ්වාසය නැමැති මූලධර්මය මෙහිදී කඩවී ඇති බැවින් රක්ෂණ ගිවිසුම අවලංගු කිරීමට රක්ෂණ සමාගමට හැකියාව ඇති බවයි .

### **වූල්කේට් විරෝධ සන් අලායන්ස් ඇන්ඩ් ලන්ඩන් අලායන්ස්**

අයෙක් තම නිවස සඳහා ගිනි හානි රක්ෂණයක් ලබාගත් අතර යෝජනා පත්‍රය පිරවීමේදී ඔහු කළින් සොරකමකට වරදකරුවෙකු වී ඇති බව හෙවි නොකළේය . ඔහුගේ නිවස ගින්හෙන් හානියට පත්වූ විට රක්ෂන සමාගම විසින් වන්දි ගෙවීස ප්‍රතික්ෂේප කළේය . රක්ෂිතයාගේ ස්ථාවරය වූයේ තමාගේ අතිතය පිළිබඳව කිසිවක් අසා නොතිබුණා බවත් විසේ අසා නිඩුණි නම් වෘත්ත හෙවුකිරීම සිදු කළ හැකිව තිබූ බවත්ය .

අධිකරණය මෙහිදී තීරණය කළේ අදාළ අපරාධ වාර්තාව හෙවි නොකිරීම ඔහුගේ සඳාවාරය පිළිබඳ සැකයක් ඇති කිරීමක් වන බැවින් විය හෙවි කොට තිබුණේ නම් රක්ෂකකට ඒ පිළිබඳව කළින් මැන බැඳීමට හැකිව තිබූ බවයි . විය වැදගත් කරණුක් හෙවුලදරවී නොකිරීමක් වන බැවින් රක්ෂකකට , රක්ෂණ සහතිකය ( රක්ෂණ ගිවිසුම ) අවලංගු කිරීමට හැකියාව ඇති බව වැඩි දුරටත් මෙහිදී තීරණය විය .

→→ ඒ අනුව පෙනී යන්නේ රක්ෂණා නීතියට පැලාවට උපරිම විශ්වාසය යන රක්ෂණා ආයදුම්පතෙහි සඳහන් ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුර දීමට වඩා වැඩිමනත් දෙයක් බවයි.

### එ'කේනර් එරෙහිව BDB ක්රේඩි සහ සමාගම

වික්තරා තැනැත්තෙක් තම රක්ෂණා ඉල්ලුම්පතුයේ වැරදිමකින් සඳහන් කලේ තම මෝටර් රථය රාත්‍රී කාලයේදී සාමාන්‍යයෙන් තම නිවසේ ගරාජයේ නවතා තබන බවයි. නමුත් විය රාත්‍රීයේදී සාමාන්‍යයෙන් නවත්වන්නේ නිවස අසල මාර්ගයේය. විසේ නිවස අසල මාර්ගයේ නවතා නිඩියදී මෝටර් රථයට හානි සිදු විය.

අධිකරණය මෙහිදී තීරණය කලේ මෙහි කරණු වරදවා දැක්වීම සිතා මතා කරන ලද්දක් නොවුවද රක්ෂණයා වෙත වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කිරීමේ අයිතියක් රක්ෂණා සමාගමට ඇති බවයි.

### රක්ෂණා ඔප්පුවක් පැවරීම

→→→ මින් අදහස් වන්නේ විෂය වස්තුව හා විහි අන්තර්ගතය පිළිබඳ රක්ෂණයාට ඇති අයිතිවාසිකම් හිමිකම් හා පිළියම් රක්ෂණයා වෙත පැවරීමයි. එම පැවරීම මගින් රක්ෂණයාට තමාගේ නමින් තෙවන පාර්ශවයකට විරැද්දිව නීතිය මගින් කටයුතු කිරීමට හැකි තත්වයකට රක්ෂණයා පත්වෙයි. ↪ ↪ ↪

### පිවිත රක්ෂණයකදී රක්ෂණා ඔප්පුව පැවරීම

ඔප්පුව පිටසන් කිරීමෙන් හෝ නිශ්චිත ආකෘති පත්‍රයක වෙනම ලියවිල්ලක් මගින් පිවිත රක්ෂණා ඔප්පුව පැවරීම කළ හැකිය. පසුව රක්ෂණයට ලිඛිත දැන්වීමක් මගින් ඒ බව සහිවේදහය කළ යුතුය.

### ගිහිභාති රක්ෂණයකදී රක්ෂණා ඔප්පුව පැවරීම

ගිහිභාති රක්ෂණයක් පැවරිය හැක්කේ රක්ෂණයෙහි කැමෙත්ත ඇත්තැන්ම් පමණි.

### සාමූහික රක්ෂණයකදී රක්ෂණා ඔප්පුව පැවරීම

මුහුදු රක්ෂණයක් පිටසන් කිරීම මගින් පැවරිය හැකිය. මෙම පැවරීම අලාභය සිදුවීමට පෙර හෝ පසු සිදු කළ හැකිය. පැවරැම ලද්දාට තමාගේ නමින් රක්ෂණා සහතිකය මත නඩු පැවරිය හැකිය. විහෙන් විෂය වස්තුවක හිමිකම අත්හා රක්ෂණයෙකුට විශෙස නඩු පැවරීමට හැකියාවක් නැත.

## ප්‍රශ්න

1) කුමාර විසින් තම යතුරු පැදිය සඳහා සම්පූර්ණ රක්ෂණාවරණයක් ලබාගනී. රක්ෂණාවරණය කළ ඉකුන් වීමට පෙර ඔහු වීම යතුරු පැදිය අමල්ව විකුතුයි. විසේ මිලදී ගත් යතුරු පැදිය වෙනුවෙන් අමල් කිසිදු රක්ෂණාවරණයක් අලුතෙන් ලබා නොගනී. මේ සම්බන්ධයෙන් නිවැරදි තෙතික තත්ත්වය දැක්වෙන පිළිතුර පහත පිළිතුර අතරින් තෝරන්න.

අ) කුමාර විසින් වීම යතුරු පැදිය සඳහා ලබා ගෙන ඇති රක්ෂණාවරණයේ ආවරණ කාලය අතරතුර අමල් විසින් විය පාවිච්චි කිරීමේදී යම් අනතුරක් සිදු වුවහොත් එස් සඳහා ඉහත රක්ෂණාවරණය ප්‍රකාරව රක්ෂණ වන්දි ලබාගැනීමේ අයිතියක් කුමාරට ඇත.

ආ) ඉහත ( අ ) හි සඳහන් අයිතිය ඇත්තේ කුමාරට නොව අමල්වය.

ඇ) ඉහත ( අ ) හි සඳහන් අයිතිය ඇත්තේ අමල් සහ කුමාර යන දෙදෙනාටමය.

ඇ) ඉහත ( අ ) හි සඳහන් අයිතියක් කිසිවෙකුටත් නැත.

2) රක්ෂණය සම්බන්ධයෙන් මෙරටදී අදාළ වන නීතිය වන්නේ

අ) ඉංග්‍රීසි නීතිය

ආ) රෝම ලන්දේසි නීතිය

ඇ) ඉහත නීති සාම්ප්‍රදායන් දෙකම

ඇ) ඉහත කිසින් නොවේ.

3) හානිපූර්ණ මූලධර්මය අදාළ නොවන රක්ෂණ වර්ගයක් වනුයේ

අ) ප්‍රවිත රක්ෂණය

ආ) රෑව්‍යාහන රක්ෂණය

ඇ) ගිති හානි රක්ෂණය

ඇ) ස්වභාවික උවදුරු රක්ෂණය

4) සැබෑ වට්නාකම රැපියල් කේරීයක් වන දේපලක් රැපියල් හැට ලක්ෂයක රක්ෂණ වට්නාකමකට රක්ෂණය කර ඇති විටවිම දේපල මුළුමතින්ම විනාශ වුවහොත් විකි රක්ෂණාවරණය යටතේ හිමිවන රක්ෂණ වන්දි මුදල වන්නේ රැපියල්

අ) ලක්ෂ හැටයි

ආ) ලක්ෂ සියයයි

ඇ) ලක්ෂ තිහයි

ඇ) නිවැරදි පිළිතුර දී නැත.

5) ඉහත ( 4 ) ප්‍රශ්නයට අදාළ දේපලෙහි හරි අර්ධයක් පමණක් විනාශ වුවහොත් විකි රක්ෂණාවරණය යටතේ හිමිවන රක්ෂණ වන්දි මුදල වන්නේ රැපියල්

අ) ලක්ෂ හැටයි

ආ) ලක්ෂ සියයයි

ඇ) ලක්ෂ තිහයි

ඇ) නිවැරදි පිළිතුර දී නැත.

## කුලී සින්නක්කර, කලේඛල, නාය සහ කුරුකුම්

### කුලී සින්නක්කර

මෙරට තුළ කුලී සින්නක්කර ගිවිසුම් පාලනය වන්නේ 1982 අංක 29 උරණ පාර්ශ්වීක නාය පනත සහ විනි සංගෝධනයන් මගිනි. කුලී සින්නක්කර සඳහා අභාස වන පොදු නීතිය වන්නේ රෝම ලන්දේසි නීතියයි.

### කුලී සින්නක්කර ගිවිසුමක් යනු කුමක්ද ?

කුලී සින්නක්කර ගිවිසුමක් යනු “ යම් තැනැත්තෙකට භාණ්ඩ කුලියට දෙනු ලබන විම තැනැත්තා විකාර වූ මුදල් ප්‍රමාණයක් කාලීන වාර්ක වලින් ගෙවන බවට වූ කොන්දේසිය මත භාණ්ඩ වල අයිතිකරු විසින් ඒ තැනැත්තාට භාණ්ඩ වල සන්තකය භාර දෙනු ලබන ගිවිසුමකි . ”

ඒ අනුව සින්නක්කර ගිවිසුමකි සින්නක්කර නීතිය වෙතින් සින්නක්කර ගැනුම්කරු වෙත පැවරෙන්නේ භාණ්ඩයේ සන්තකය සි.

### කුලී සින්නක්කර ගිවිසුමක පාර්ශවකරුවන්

මෙහි පාර්ශවකරුවන් වන්නේ කුලී සින්නක්කර නීතිය සහ කුලී සින්නක්කර ගැනුම්කරුය.

කුලීසින්නක්කර නීතිය ( කුලියට දෙන්නා ) යනු කුලීසින්නක්කර ගිවිසුමක් යටතේ භාණ්ඩ කුලියට දෙන්නා වූ හෝ භාණ්ඩ විකිණීමට විකාර වන්නාවූ තැනැත්තාය. ( අයිතිකරු )

තවද, කුලී සින්නක්කර ගිවිසුම යටතේ කුලී සින්නක්කර නීතියගේ භාණ්ඩ වල නීතිකම හෝ සින්නක්කර නීතියගේ අයිතිවාසිකම් හෝ බැඳීම් වලින් කිසිවක් පවරා දීමෙන් හෝ නීතිය ක්‍රියාත්මක වීමෙන් පැවර් ඇති ( ලැබේ ඇති ) අයෙක්ද සින්නක්කර නීතිය යන අර්ථයට අයත් වේ.

කුලී සින්නක්කර ගැනුම්කරු ( කුලියට ගන්නා ) යනු සින්නක්කර ගිවිසුමක් යටතේ අයිතිකරුවෙකුගෙන් භාණ්ඩවල සන්තකය බඩා ගන්නා වූ හෝ ලඩා ගෙන ඇත්තාවූ අයෙකි.

තවද, කුලී සින්නක්කර ගිවිසුම යටතේ කුලී සින්නක්කර ගැනුම්කරුගේ අයිතිවාසිකම් හෝ බැඳීම් පවරා දීමෙන් හෝ නීතිය ක්‍රියාත්මක වීමෙන් පැවර් ඇති ( ලැබේ ඇති ) අයෙක්ද කුලී සින්නක්කර ගැනුම්කරු යන අර්ථයට අයත්ය.

### කුලී සින්නක්කර ගිවිසුම් සහ භාණ්ඩ විකිණීමේ ගිවිසුම්

ඒ අනුව කුලී සින්නක්කර ගිවිසුමකි යම්කිසි භාණ්ඩයක් කුලියට දීම සහ කුලියට ගැනීමක් සඳහා පාර්ශවයන් දෙකක් අතර ගිවිසුමක් ඇති වන අතර විකි ගිවිසුම තුළම විම භාණ්ඩය

මිලදී ගැනීමේ අයිතිය ( විනම්, භාණ්ඩයේ හිමිකම තමා වෙත ලබාගැනීම ) විකල්පයක් මෙය ඇත.

විනම් කුලී සින්නක්කර ගිවිසුමේ නියම වලට අනුකූලව භාණ්ඩ මිලදී ගැනීමේ අයිතිවාසිකම කුලී සින්නක්කර ගැනුම්කරුට ඇත. නැතහොත් කුලී සින්නක්කර ගිවිසුමේ වාරක වලින් අවසාන වාරකය් නිසි පරිදි ගෙවීම මත විම භාණ්ඩ වල අයිතිය කුලී සින්නක්කර ගැනුම්කරු වෙත පැවතේ.

පහත උදාහරණයන් සලකන්න.

### අංක 01 උදාහරණය

“ ඒ ”නැමැත්තා “ඩී” නැමැත්තා සමග භාණ්ඩ විකිණීමේ ගිවිසුමකට විලැඳීන්නේ ඒ සතුව පැවති භාණ්ඩයක හිමිකම “ඩී” වෙත පැවරීමටත් “ඩී” විසින් විම භාණ්ඩයේ විකුණුම් මිල සමාන වාරක 10 කින් ගෙවීමටත් යැයි සිතන්න. විවිට මෙම ගිවිසුම ප්‍රකාරව භාණ්ඩයේ හිමිකම විහි ගැනුම්කරු වන “ඩී” වෙත පැවතේ.( විය භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් වන නිසා, භාණ්ඩ විකිණීමේ ආයුරු පහතේ 2 (1) වගන්තිය ප්‍රකාරව. ) තවද, විකි භාණ්ඩ විකිණීමේ ගිවිසුම ප්‍රකාරව අදාළ වාරක මුදල් නිසි පරිදි ගෙවීමේ වගකීම “ඩී” වෙත පැවරෙන අතර, වාරක වලින් යම් කොටසක් පමණක් ගෙවා ඉතිරිය ගෙවීමට තමා හට හැකියාවක් නොමැති බව පවසා, විම භාණ්ඩය නැවත “ඒ” වෙත ලබාදීමේ අයිතියක් “ඩී” ට නොමැත. “ඩී” විසින් විම වාරක යම් ප්‍රමාණයක් ගෙවීම පැහැර හැරියහොත් විවිට නිර්දේශී පාර්ශවය වන “ඒ” ට ඇති අයිතිය වහ්නේ විහි ගෙවීම පැහැර හැර ඇති වාරක වල වරිනාකම හා ඊට අදාළ පොලිය, නඩු ගාස්තු ආදිය අය කර ගැනීමේ අයිතියයි.

### අංක 02 උදාහරණය

“ ඒ ”නැමැත්තා “ඩී” නැමැත්තා සමග කුලී සින්නක්කර ගිවිසුමකට විලැඳීන්නේ ඒ සතුව පැවති භාණ්ඩයක සන්තකය “ඩී” වෙත පැවරීමටත් “ඩී” විසින් විම භාණ්ඩයේ කුලී සින්නක්කර මිල සමාන වාරක 10 කින් ගෙවීමටත් යැයි සිතන්න. විවිට මෙම ගිවිසුම ප්‍රකාරව භාණ්ඩයේ හිමිකම විහි ගැනුම්කරු වන “ඩී” වෙත නොපැවරෙන අතර වන “ඩී” වෙත පැවරෙන්නේ විහි සන්තකය පමණි.( 1982 අංක 29 දුරණ පාරිභෝගික ණය පහතේ 31 වගන්තිය ප්‍රකාරව. ) තවද, විකි කුලී සින්නක්කර ගිවිසුම ප්‍රකාරව අදාළ වාරක මුදල් නිසි පරිදි ගෙවීමේ වගකීම “ඩී” වෙත පැවරෙන අතර, විහොත් වාරක වලින් යම් කොටසක් පමණක් ගෙවා ඉතිරිය ගෙවීමට තමා හට හැකියාවක් නොමැති බව පවසා, විම භාණ්ඩය නැවත “ඒ” වෙත ලබාදීමේ අයිතියක් “ඩී” ට ඇත. “ඩී” විසින් විම වාරක යම් ප්‍රමාණයක් ගෙවීම පැහැර හැරියහොත් විවිට නිර්දේශී පාර්ශවය වන “ඒ” ට විකි භාණ්ඩයේ සන්තකය නැවත තමා වෙත ලබා ගැනීමේ අයිතියක් ඇත.

### කුලී සින්නක්කර ගිවිසුමකට අදාළ පරම අයිතිකරු

කුලී සින්නක්කර ගිවිසුමකට අදාළ දේපලක පරම අයිතිකරු වහ්නේ කුලී සින්නක්කර හිමියා වන අතර කුලී ගැනුම්කරු විසින් විකි කුලී සින්නක්කර ගිවිසුමට අදාළ අවසන් වාරකය් නිසි පරිදි ගෙවා අවසන් වූ පසුව කුලී ගැනුම්කරුට පරම අයිතිකරුගේ තත්ත්වයට පත්වීමට හැකියාව ඇත.

**କୁଳୀ ଦିନମାର୍ଗ ଶିଖିବାର ପାଇଁ ଆମିତିମାତ୍ରମେ**

කුලී සිහ්නක්කර ගිවිසුමකදී , වහු විධිවිධාන සලස්වා ඇති ආකාරයෙන් මිලදී ගැනීම සම්පූර්ණ කළ විට පමණක් නාත්‍ය වල හිමිකම කුලී සිහ්නක්කර ගැනුම්කරු වෙත පැවතේ.

කුලී සින්නත්කර ගිවිසුමක් සහ භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් පතර වෙනස්කම්

භාණ්ඩ විකිණීමේ ගිවිසුම	කුලී සින්හක්කර ගිවිසුම
.....	.....
.....	.....
.....	.....
.....	.....
.....	.....
.....	.....
.....	.....
.....	.....
.....	.....

**କୁଳେ ଜିନଁନହଁକର ଅଟନ୍ତିକରଣରେ ଲାଗିଥିଲା**

- කුලී සින්නක්කර ගිවිසුම අනුව කටයුතු කිරීම.  
වම ගිවිසුම ප්‍රකාරව නිසි පරිදි වාරක මුදල් ගෙවීමට කුලී සින්නක්කර ගැනුම්කරු බැඳී සිටියි.
  - භාණ්ඩ ඇති ස්ථානය පිළිබඳ තොරතුරු අයිතිකරුව ( කුලී සින්නක්කර හිමියාව ) ලබා දීම.

කුලී සින්හක්කර හිමියා විසින් ලිඛිතව ඉල්ලීමක් කළ විට අදාළ භාණ්ඩ ඇති ස්ථානය පිරිබලට කුරී සින්හක්කර හිමියා වෙත ඇනුමිලිමට කුලී සින්හක්කර ගැනුමිකරු බැඳී සිටී.

- ❑ කුලී සින්නක්කර ගිවිසුම ප්‍රකාරව භාණ්ඩ පාවතිවේ කිරීම.

කුලී ගැනුම්කරු විසින් කුලී සින්නක්කර ගිවිසුම ප්‍රකාරව භාණ්ඩ පාවතිවි නොකිරීම නිසා කුලී සින්නක්කර හිමියා හට සිදුවන යම් අලානයන් සඳහා වන්දි ගෙවීමට කුලී ගැනුම්කරු බැඳී සිටියි.

- හාන්ද පිරිබලව සැරකිරීමත් වීම.

නිසි උද්ධේශෝගයකින් කටයුතු කරන්නෙක් විසින් තමන් සතු භාණ්ඩ වලට දක්වන සැලකීල්ලට සමාන ආකාරයේ සැලකීල්ලක් කුලී සින්නක්කර ගිවිසුමෙහි විෂය වස්තුව වන භාණ්ඩය වෙත දක්වීමට කුලී ගැනුම්කරු බැඳී සිටියි.

- කුලී සින්නක්කර හිමියාට වංචාවක් සිදු නොකිරීම.

භාණ්ඩ වංචිකව බැහැර කිරීමෙන්, ඉවත් කිරීමෙන් හෝ වෙනත් ආකාරයකින් කුලී ගැනුම්කරු විසින් කුලී සින්නක්කර හිමියාට වංචාවක් සිදු නොකළ යුතුය.

### **කුලී සින්නක්කර ගැනුම්කරුගේ අයිතිවාසිකම්**

- කුලී සින්නක්කර මිලෙහි අයවිය යුතු ගේඡය ප්‍රතිඵානයක් සමඟ ගෙවීමෙන් යම් අවස්ථාවක භාණ්ඩය මිලදී ගැනීම.
- යම් අවස්ථාවක කුලී සින්නක්කර ගිවිසුම අවසන් කිරීම.
- කුලී සින්නක්කර ගිවිසුම දෙකක් හෝ වැඩි ගණනක් සම්බන්ධයෙන් විකම අයිතිකරුවෙකුට ඔහින ගෙවීම් සිදුකිරීම.

විකම කුලී සින්නක්කර හිමියාට ( අයිතිකරුවෙකුට ) කුලී සින්නක්කර ගිවිසුම දෙකක් හෝ වැඩි ගණනක් සම්බන්ධයෙන් ගෙවීම් සිදුකිරීමට ඇත්නම්, විම ගිවිසුම දෙකම යටතේ සිදුකරන ඔහින ගෙවීම්, විකම ගිවිසුමක් යටතේ සිදුකිරීමට කුලී සින්නක්කර ගැනුම්කරුව අයිතියක් ඇත.

- කුලී සින්නක්කර ගිවිසුම යටතේ තමාගේ අයිතිවාසිකම් සහ වගකීම් වෙනත් පාර්ශවයකට පවරා දීම.
- කුලී සින්නක්කර ගිවිසුම යටතේ තමාගේ අයිතිවාසිකම් සහ වගකීම් වෙනත් පාර්ශවයකට පවරා දීම.
- කුලී සින්නක්කර හිමියා භාණ්ඩයක් නැවත සන්නකයට ලබාගෙන විය විකුණාන විට, කුලී සින්නක්කර හිමියා ඔහුට අයවිය යුතු මූදල පියවා ගැනීමෙන් පසුව යම් මූදලක් ඉතිරිවී ඇත්නම් විය ලබා ගැනීමට කුලී සින්නක්කර ගැනුම්කරුව අයිතිකරුව ඇත.

### **කුලී සින්නක්කර අයිතිකරුගේ වගකීම්**

- කුලී සින්නක්කර ගිවිසුමෙහි පිටපත් සහ තොරතුරු සැපයීම.

කුලී සින්නක්කර ගිවිසුමෙහි සත්‍ය පිටපතක් කුලී සින්නක්කර ගැනුම්කරු වෙතත්, ඇප ගිවිසුමක් තිබේ නම් වහි සත්‍ය පිටපතක් ඇපකරු වෙතත් ගාස්තු රතිතව සැපයීම කුලී සින්නක්කර හිමියාගේ වගකීමකි.

- කුලී ගැනුම්කරු විසින් ඉල්ලා සිටි විට කුලී සින්නක්කර ගනුදෙනුවට අදාළ තොරතුරු කුලී ගැනුම්කරු වෙත සැපයීම.

## කුලී සින්නක්කර හිමියාගේ අයිතිවාසිකම්

- කුලී සින්නක්කර ගැනුම්කරු විසින් වාරික ගෙවීම පැහැර හැර විට හෝ කුලී සින්නක්කර ගිවිසුම කඩ කළ විට , වම කුලී සින්නක්කර ගිවිසුම අවසන් කිරීමේ අයිතිය.
- විසේ ගිවිසුම අවසන් කර ඇති අවස්ථාවකදී කුලී සින්නක්කර ගැනුම්කරු විසින් තමා වෙත ගෙවා ඇති වාරික සහ මූලික තැන්පතුව රඳවා ගැනීමට සහ ආයවිය යුතු හිග කුලී ඇත්නම් විය ඇය කර ගැනීමේ අයිතිය.
- විසේ ගිවිසුම අවසන් කර ඇති අවස්ථාවකදී පනතේ විධිවිධාන සහ සීමා කිරීම් වලට යටත්ව, අදාළ ගිවිසුමට විෂය වස්තුව වූ භාණ්ඩ වල සන්තකය නැවත තමා වෙත ලබා ගැනීමේ අයිතිය.
- විසේ ගිවිසුම අවසන් කර ඇති අවස්ථාවකදී තමාට දැරීමට සිදුව ඇති යම් පාඩුවක් සඳහා කුලී ගැනුම්කරු වෙතින් අලාන ඉල්ලා සිටීමේ අයිතිය.



## කල්ඛද

කල්ඛද සංකල්පයේදී සිදුවන්නේ යම්කිසි වත්කමක අයිතිය මගින් නොව විහි හාවිතය මගින් ප්‍රතිලාභ ලබා ගැනීමයි. මෙය වර්තමාන ව්‍යාපාරක ලෝකය තුළ වඩාත් බහුල වශයෙන් හාවිතා වන මූල්‍ය ණයට දීමේ බාහිර කුමෙයකි.

මෙරට තුළ කල්ඛද ගිවිසුම් පාලනය වන්නේ 2000 අංක 56 දරණ කල්ඛද මූල්‍යකරණ පනත සහ විහි සංශෝධනයන් මගිනි.

කල්ඛද මූල්‍යකරණයකදී සිදුවන්නේ බඳු දීමනාකරුගේ වත්කමක්, නිශ්චිත කාලයකට, නියමිත වාර්ක ගෙවීමෙන් බඳු ගැනුම්කරුට පාවිචි කිරීම සඳහා අවස්ථාව සැරසෙහි ආකාරයේ බඳු ගිවිසුමක් බඳු දීමනාකරු සහ බඳු ගැනුම්කරු අතර ඇති වීමයි. මෙහිදී ප්‍රතිලාභ උපයා ගනු ලබන්නේ අදාළ දේපල පාවිචි කිරීමෙන් මිස විහි අයිතිය බඳු දීමනාකරු වෙතින් බඳු ගැනුම්කරු වෙත භුවමාරු වීමෙන් නොවේ.

### කල්ඛද මූල්‍යකරණ පනත ප්‍රකාරව කල්ඛද මූල්‍යකරණයක් යනු

- බඳු ගැනුම්කරු දක්වන බඳු දීමනාකරු හෝ බඳු ගැනුම්කරු තෝරා ගත් සැපයුම් -කරුටේවෙකු සපයන උපකරණයක්, ගිවිසුමේ දින සිට අවශ්‍යෙන්දකට නොඅඩු මූලික කාලයකට බඳු ගැනුම්කරු සහන්තකයේ හෝ පාවිචියට දීම සඳහා
- හාන්ඩයේ සම්ප්‍රේෂණ මිල හෝ ඉන් ප්‍රමාණවත් කොටසක් හිලවී කිරීම පිළිබඳව විශේෂයෙන් සලකා ගතාන් බලා හාන්ඩ සහන්තකය සහ පාවිචිය සඳහා බඳු ගැනුම්

කරු බඳු දීමනාකරුට ගෙවීම සඳහා

• බඳු ගැනුම්කරු විසින් උපකරණය හාරුගැනීමෙන් පසුව ඉහත සඳහන් ආරම්භක කාල පරිජ්‍යෙන් තුළදී බඳු ගැනුම්කරු විසින් අවසන් කරනු ලදීය නොහැකි සහ

- ඉහත සඳහන් ආරම්භක කාල පරිවිජ්‍යෙන් දීර්ඝ කිරීම හෝ නොකිරීම සඳහා

බඳු දීමනාකරු සහ බඳු ගැනුම්කරු අතර ඇතිවූ ගිවිසුමක් වශයෙනි.

### කල්ඛද ගිවිසුමක පාර්ශවකරුවන්

බඳු දීමනාකරු ⇒ කල්ඛද්ද යටතේ උපකරණයක සහන්තකයේ සහ හාවිතයේ අයිතිය බඳු

ගැනුම්කරුටේවෙකු වෙත පවරන තැනැත්තා

බඳු ගැනුම්කරු ⇒ කල්ඛද්ද යටතේ උපකරණයක සහන්තකයේ සහ හාවිතයේ අයිතිය අත්පත්

කරගනු බධන තැනැත්තා

සැපයුම්කරු ⇒ කල්ඛදු මූල්‍යකරණයක කාර්යය සඳහා උපකරණයක් සපයන තැනැත්තෙකි.

නමුත් ව්‍යවහාර උපකරණයක් බදු ගැනුම්කරු විසින්ම සපයන අවස්ථාවක , වම බදු ගැනුම්කරුවෙකු සැපයුම්කරු යන අර්ථයට අයත් නොවේ.

සැපයුම්කරු ≠ බදු ගැනුම්කරු

නමුත් , සැපයුම්කරු = බදු දීමනාකරු විය හැකිය.

### කල්ඛදු ගිවිසුමක උපකරණ

මේ අයත් වන්නේ ආර්ථික වශයෙන් වසර එකකට වඩා පමණායි පීවිත කාලයක් ඇති යම් ස්ථානය වත්කමකි. ඉඩම් මේ අයත් නොවේ. මෙය කල්ඛදු වත්කම ලෙසද හඳුන්වයි.

උපකරණ වල හෝ බදු ගන්නා ලද වත්කම වල නිරවුල සහ සාමකාමී හුක්තිය ලබාදීමේ අයිතිවාසිකමක් බදු ගැනුම්කරුව ඇත.

නමුත් , බදු ගැනුම්කරුගේ යම් ක්‍රියාවක් හෝ පැහැරනැරීමක් හේතුවෙන් මෙම අයිතිවාසිකම ලබාදීමට ඇති අවස්ථාව ඔහුට අනිම වී ඇති අවස්ථාවකදී මෙම අයිතිවාසිකම බදු ගැනුම්කරුව නැත.

### කල්ඛදු මූල්‍යකරණය යටතේ වත්කම් සැපයීම සහ බෙදාහැරීම

කල්ඛදු මූල්‍යකරණ පනත මගින් “ සැපයීමේ ” ගිවිසුමක් යන්න නිරවචනය කරන්නේ කල්ඛදු මූල්‍යකරණයක් යටතේ උපකරණයක් සැපයීම සඳහා බදු දීමනාකරුවෙකු සමඟ ඇතුළත් වන ගිවිසුමක් යනුවෙනි.

මෙම සැපයීමේ ගිවිසුමේ සඳහන් කොන්දේස් සහ නියමයන්ට බදු ගැනුම්කරු මියවිල්ලකින් විකාර වන තුරු ඉහත විස්තර කළ පරිදි සැපයුම්කරුවෙකු සමඟ සැපයුම් ගිවිසුමකට විවෘතීමට බදු දීමනාකරුව නොහැකිය.

වී අනුව

පමණව,      බදු දීමනාකරු     $\longleftrightarrow$     බදු ගැනුම්කරු

↑  
කල්ඛදු ගිවිසුම

දෙවනුව,      බදු දීමනාකරු     $\longleftrightarrow$     සැපයුම්කරු

↑  
සැපයුම ගිවිසුම

ඛදු ගැනුම්කරු ලියවීල්ලකින් විකාග වූ විට සහ ඛදු දීමනාකරු සැපයුම් ගිවිසුමට ඇතුත් වූ විට ඛදු ගැනුම්කරුට විති පාර්ශවයක් මෙස මෙම සැපයීමේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අයිතියක් ඇත.

තවද, සැපයුම් ගිවිසුමේ කොන්දේසි සහ නියමයන් වලට අනුකූලව ඛදු ගැනුම්කරුට උපකරණ සැපයීමට සැපයුම්කරු බැඳී සිටී.

ඛදු ගැනුම්කරු දැනටමත් සැපයුම් ගිවිසුමකට විකාග වී ඇති බැවින් සැපයුම් ගිවිසුමේ ඇති පිරිවිතරයන්ට භාණ්ඩ අනුකූල වන තෙක් විසේ සපයන ලද උපකරණ ඛදු ගැනුම්කරු භාර ගත යුතුය.

### **ඛදු ගන්නා ලද වත්කම් භාර නොදීම.**

කළේඛදු මූල්‍යකරණයක සඳහන් උපකරණයක්, විය භාර දීම සඳහා ඒ කළේඛදේ යටතේ වූ නියම කර ඇති වේලාවේ දී හෝ ඊට පෙර බදු ගැනුම්කරුවෙකු වෙත භාර නොදී ඇත්තාවූ හෝ ඒ වේලාවෙන් පසු භාරදී ඇත්තාවූ අවස්ථාවක ( විනම්, සැපයුම් ගිවිසුමේ සඳහන් නියමයන්ට අනුව ඛදු ගන්නා ලද වත්කම ඛදු ගැනුම්කරු වෙත භාරදී නොමැති අවස්ථාවක ) විම වත්කම් ප්‍රතික්ෂේප කොට විම බඳ්ද අවසන් කිරීමට ඛදු ගැනුම්කරුට අයිතියක් ඇත.

වින් අවස්ථාවකදී පහත සඳහන් කරනු සඳහා ඛදු ගැනුම්කරුට තීමිකම පවතී.

■ කළේඛදු මූල්‍යකරණය යටතේ ඔහු විසින් ඛදු දීමනාකරුට කළ යුතු යම් ගෙවීමක් අත්හිටිවීමේ අයිතිය.

■ පහත සඳහන් වන ගෙවීම් අඩු කිරීමෙන් පසුව, කළේඛදු මූල්‍යකරණයට අදාළව ඛදු දීමනාකරු විසින් රඳවා ගෙන ඇති යම් මුදලක් ඛදු දීමනාකරුගෙන් ආපසු අය කර ගැනීමට

- I. කළේ බඳ්ද අවසන් කිරීමට පෙර ඛදු ගැනුම්කරු විසින් ලබා ගත් ප්‍රතිලාභ
- II. කළේ බඳ්ද සම්බන්ධයෙන් ඛදු දීමනාකරු විසින් දරනු ලද වියදම්
- III. ඛදු ගැනුම්කරුගේ නොසළකා හැරීමක් නිසා හෝ පැහැර හැරීමක් නිසා වන උපකරණයේ ( කළේඛදු වත්කමෙහි ) වටිනාකමේ යම් තීනවීමක්.

### **කළේඛදු වත්කම / උපකරණ භාරගැනීම**

✧✧✧ විනෙත් කළේඛදු මූල්‍යකරණයක සඳහන් උපකරණයක්, විය භාර දීම සඳහා නියමිත කාල සීමාව ඇතුළත භාරදී නොමැති බව හෝ ඒ කාලයෙන් පසුව භාර දී ඇති බව හෝ ඒ උපකරණයට අදාළ සැපයුම් ගිවිසුමේ ඇති නියම , කොන්දේසි, ප්‍රතිඵ්‍යානාර හෝ පිරිවිතර වලට අනුකූල නොවන බව හෝ නොතකා, ඛදු ගැනුම්කරු විසින් ඒ උපකරණය භාර ගෙන ඇති අවස්ථාවක, අවස්ථාවෝවිත පරිදි, ඉන් පසුව, විම කළේඛදු උපකරණය ( කළේඛදු වත්කම ) ප්‍රතික්ෂේප කිරීම හෝ බඳ්ද අවසාන කිරීමේ අයිතිය ඛදු ගැනුම්කරුට නොමැත. ✧✧✧

¤ ය විනම්, බදු ගැනුම්කරු විසින් කළේබදු මූල්‍යකරණයක් යටතේ කළේබදු වත්කම භාරගත් විට කළේබද්දේ සඳහන් නියමයන් සහ කොන්දේසි වෙනස් කළ නොහැක. විවැනි අවස්ථාවකදී සියලුම නියම සහ කොන්දේසි පිළිපැදීම බදු ගැනුම්කරුගේ කාර්යය වේ. ¤ ය

### කළේබදු වත්කම / උපකරණ ආපසු භාර දීම

කළේබදු මූල්‍යකරණයක් කාලය ඉකුත්වීම මත හෝ කළින් අවසන් වීම සිදුවූ විට, බදු දීමනාකරු වෙත කළේබදු මූල්‍යකරණය ආරම්භයේදී බදු ගැනුම්කරු වෙත විය භාර දුන් අවස්ථාවේ පැවති තත්ත්වයෙන්ම කළබදු උපකරණ / කළේබදු වත්කම් බදු දීමනාකරුට ආපසු භාර දිය යුතුය. විහෙන් වීම උපකරණ කළේබදු ගැනුම්කරු විසින් භාවිතා කිරීමේදී සාධාරණ ගෙවියාම් සහ පාර්ශ්වයන් විසින් විකාර වන යම් වෙනස් කිරීම් පිළිගනු ලැබේ.

### කළේබදු ගිවිසුම ඉට කිරීම පැහැර හැරීම සහ රීට ඇති පිළියම්

#### බදු ගැනුම්කරු විසින් කරන ලබන පැහැර හැරීම්

කළේබදු ගිවිසුමෙහි නියම සහ කොන්දේසි වලට අනුකූලව කරගුතු කිරීමට බදු ගැනුම්කරු අපොහොසත් වූ විට හෝ පැහැර හැර ඇති විට, වීම පැහැර හැරීම සැලකිය යුතු පැහැර හැරීමක් ලෙස සැලකේ.

උදාහරණ - කළේබදු ගිවිසුමේ සඳහන් ආකාරයට නිසි පරිදි කළේබදු වාරිකය ගෙවීමට බදු ගැනුම්කරු පැහැර හැරීම හෝ අපොහොසත් වීම.

#### බදු ගැනුම්කරු විසින් කරන ලබන පැහැර හැරීමකදී බදු දීමනාකරුට ඇති පිළියම්

◆ කළේබදු ගිවිසුම යටතේ බදු ගැනුම්කරු විසින් කරන ලද පැහැර හැරීම කඩිනම්න් යටා තත්ත්වයට පත් කරන ලෙස ( උදා - කළේ බදු ගිවිසුම යටතේ අය විය යුතු හිත මුදල් කඩිනම්න් ගෙවන ලෙස ආදි වශයෙන් ) බදු ගැනුම්කරුට නියම කිරීම.

◆ වීම යටා තත්ත්වයට පත් කිරීම කඩිනම්න් කිරීමට ( උදා - හිත කළේ බදු වාරිකය කඩිනම්න් ගෙවීම. ) බදු ගැනුම්කරු අපොහොසත් වන අවස්ථාවකදී වීම කළේබදු මූල්‍යකරණ ගිවිසුම අවසන් කිරීමට බදු දීමනාකරුට නිතිය ප්‍රකාරව අයිතිවාසිකම් ඇති අතර එවිට ..,

◆ කළේබදු උපකරණ වල සහ්තකය ආපසු ලබා ගෙනීමට සහ

◆ බදු ගැනුම්කරු විසින් කළේබදු ගිවිසුම කඩ නොකර සිටියානම්, බදු දීමනාකරු පත්විය

හැකිව නිඩු තත්ත්වයකට බදු දීමනාකරු පත් කිරීමට අවශ්‍ය අලාභ, වන්දියක්

ආකාරයෙන් අය කරගනු ලැබිය හැකිය.

✧ ව්‍යෙනත් ඉහත සඳහන් පියවර අනුගමනය කිරීමට පෙර බල දීමනාකරු විසින් බල ගැනුම්කරු වෙත ලියාපදිංචි තැපෑලෙන් දැන්වීමක් භාර දිය යුතුය. ✧

**බල ගැනුම්කරු විසින් කරන බඩන පැහැර හැරීමකි බල දීමනාකරු විසින් කර්ඩල වත්කම්වල සන්තකය ආපසු ලබා ගැනීම.**

### 1. අධිකරණ නියෝගයක් නොමැතිව ආපසු ලබා ගැනීම

මෙම පිළියම ක්‍රියාත්මක කිරීමට පෙර බල දීමනාකරු අනුගමනය කළ යුතු පියවර කිහිපයක් ඇති අතර, වේවා පහත පරිදි වේ.

1. ව්‍යම කඩ කිරීම පිළිබඳව සහ වත්කමේ සන්තකය ආපසු ලබා ගැනීමට ඇති බල දීමනාකරුගේ අපේක්ෂාව පිළිබඳව පොලිසියට දැනුම් දීම.
2. ආපසු ලබා ගැනීම ක්‍රියාත්මක කිරීමේදී සාමය කඩකරීමක් වළක්වා ගැනීම සඳහා පොලිසියෙන් සහාය ලබා ගැනීම.
3. කිසිදු ප්‍රතිච්‍රියා පැමක් නොමැතිව ලබාගත හැකිනම් වත්කමේ සන්තකය ආපසු ලබා ගැනීම ( හැකිනම් සාමකාලීව වත්කමේ සන්තකය ආපසු ලබා ගැනීම )

### 2. අධිකරණ නියෝගයක් මගින් ආපසු ලබා ගැනීම

ඉහත සඳහන් කර ඇති පරිදි වත්කමේ සන්තකය ආපසු ලබා ගැනීමට බල දීමනාකරුට හෙහෙකි වී නම්, බල දීමනාකරුට දිසා අධිකරණය වෙත ඉල්ලීමක් කර වත්කම්වල සන්තකය ලබා ගැනීම සඳහා අධිකරණය නියෝගයක් ලබාගත හැකිය.

## ත්‍යය සහ සුරකුම්

### සුරකුම් යනු

ව්‍යාපාරක ලේකය තුළ බැංකු සහ මූල්‍ය ආයතන වැනි ත්‍යය සපයන ආයතන ස්ථාපනය කර ඇත. ලබාදෙනු ලබන ත්‍යය ආපසු පියවා ගැනීම සඳහා යම් ආකාරය සුරකුමක් තබා ගනීමින් ඔවුනු පාර්නෝගකයින් වෙත ත්‍යය ලබා දෙනි. ලබා ගන්නා ත්‍යය ආපසු ගෙවීම පැහැර හරිනු ලබන සහ විසේ ආපසු ගෙවීමට පාර්නෝගකයාට මුදල් නොමැති අවස්ථාවක දී විකි සුරකුම ( උඩ - නිශ්චල හෝ වංචල දේපල, තෙවන පාර්ශවීය ඇපකරුවන් ) රක්ෂණයක ස්වර්ධීයක් මෙය ක්‍රියාත්මක වේ.

වී අනුව ත්‍යය සඳහා අදාළ වන සුරකුමක් යන්නෙහි සරල අර්ථය නම්, ත්‍යය හිමියෙකු විසින් ත්‍යය ගැනීයෙකු වෙත ත්‍යය මුදලක් ප්‍රධානය කිරීමේදී විම ත්‍යය මුදල පොලියද සමග තමා වෙත ආපසු අය කර ගැනීම තහවුරු කර ගැනීම උදෙසා ලබා ගන්නා දෙයකි.

### ත්‍යය දෙන්නන් විසින් ලබා ගන්නා පධාන සුරකුම් වර්ග

1. ඉඩම්
2. ත්‍යයට ලබාදුන්
3. ජීවිත රක්ෂණ සහතික - මෙහි දී ත්‍යය ගන්නා අයගේ ජීවිතය රක්ෂණය කරනු ලබන අතර රක්ෂණ සහතිකය ත්‍යය දෙන තැනෙත්තාට පවත්තු ලැබේ.
4. සීමිත වගකීම් සමාගම කොටස් - මෙරට තුළ බහුම නැතේ.
5. තෙවන පාර්ශවයකින් ඇපකරුවන්
6. කාර්යය සාධන බැඳුම්කර
7. භාර ඔදුන්ත - මෙය පහත කරුණු සඳහා ත්‍යය පහසුකම් සුරක්ෂිත කිරීම සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරනු ලබන ත්‍යය පිළිබඳ නීතිමය ලේඛනයකි.
  - i. ආනයනික භාණ්ඩ
  - ii. අපනයනය කිරීමට නියමිත භාණ්ඩ

### උකස්

උකස් පාලනය කරනු ලබන්නේ 1949 අංක 6 දුරනු උකස් පහත සහ වියට පසුව කරන ලද සංශෝධන මගිනි. උකසක් යන්නට මුදල් හෝ මුදලේ විවිනාකම ආරක්ෂා කිරීම සඳහා දේපල මත කරනු ලබන යම් අය කිරීමක් ඇතුළත් වේ.

### උදාහරණය : උකස්කරය

නිවසක නීතිකරුවෙක් ඔහුගේ ඉඩම සුරකුමක් ලෙස භාවිතා කර වසර 10 කින් ආපසු ගෙවීම සඳහා බැංකුවකින් ත්‍යය මුදලක් ලබා ගනී. සම්පූර්ණ ත්‍යය මුදල සහ අදාළ පොලිය වියට ගෙවනු ලබන තුරු බැංකුව විසින් ඉඩම සුරකුමක් ලෙස රඳවාගනු ඇත.

ලකස්කරයක ප්‍රධාන පාර්ශවයන් වනුයේ උකස්ලාභියා සහ උකස්හිමියා වේ.

ලකස්ලාභියෙකු යනු දේපලක් මිල දී ගැනීම සඳහා ණායට මුදල් ලබා ගන්නා තැනැත්තා උකස්හිමි යනු දේපලක් මිලදී ගැනීම සඳහා උකස්ලාභියාට මුදල් නායට ලබා දෙන තැනැත්තේකු හෝ ආයතනයක් වේ.

### **උකස් බැඳුම්කරය**

ලකස්කරයකදී “**උකස් බැඳුම්කරය**” නම් ලියවිල්ලකට පාර්ශවකරුවේ වීපෙළේති. කාමාන්තයෙන් උකස් බැඳුම්කරයක ප්‍රධාන ස්වරූපයන් 03 ක් ඇත. විනම්,

- නාය මුදල පොලිය සමග ආපසු ගෙවීම පිළිබඳ විධිවිධාන
- උකස් කරන ලද වත්කම් උකස්ලාභියාට පාවිච්ච කළ තැනැත්තා කෙසේද? යන්න පිළිබඳ විධිවිධාන
- උකස් ලාභියා පැහැර හරනු ලබුවහොත් උකස් කරන ලද වත්කම් උකස් හිමියාට හාවිතා කළ හැකි ආකාරය පිළිබඳ විධිවිධාන.

### **උකස්කරයක් යටතේ පැහැර හැරීම සඳහා ආපසු අයකර ගැනීම්**

ලකස්ලාභියා විසින් උකස්කරයක් යටතේ පැහැර හරනු ලබන අවස්ථාවක දී පහත කරුණු යටතේ ආපසු අය කර ගැනීමේ නඩුවක් ආරම්භ කරනු ලැබිය නොහැක.

- 1949 අංක 06 දුරණා උකස් පහත හා විහි සංශෝධන
- පරාවේ බලය ඇතැම් අවස්ථා වල දී ක්‍රියාත්මක කිරීම

### **අපකරුවන් සහ සම පාර්ශවකරුවන්**

,අපකරුවකු, යනු ප්‍රධාන නායකරු යනුවෙන් හැඳින්වෙන වෙනත් තැනැත්තේකු වර්තමාන හෝ අනාගත නාය සඳහා විශ්කීමට පොරොන්දු වන තැනැත්තේකි.

මෙම පොරොන්දුව, අපවීම, යනුවෙන් හැඳින්වනු ලැබේ. මෙම පොරොන්දුව සිදු කරනු බෙන්නේ ප්‍රධාන නායකරු බැඳි කිරීන හෝ අනාගතයේ දී බැඳෙන පුද්ගලයාට වේ.

❖ ❖ අපවීමක් යනු පහත පාර්ශවයන් සහභාගී වන ,ද්වීතීය බැඳුමෙහි සම පාර්ශවීය සුරකුමකි.,

- අපකරු
- ප්‍රධාන නායකරු (නායුගැනීය)
- නායදෙන්නා හෝ නායුහිමියා

❖❖ මෙහි , සමඟාර්ගවීය සුරකුමක් , යනු ප්‍රධාන සුරකුම ප්‍රතිසාධනය කිරීමේ දී ඇති අමතර සුරකුමක් යන්නයි.

ශ්‍රී ලංකාවේ ඇපකරුවන් පාලනය වන්නේ:

- රෝම ලන්දේසි නීතිය
- 1840 අංක 07 දැරණා විංචා වැලැක්වීමේ ආදා පනත

ඇප ගිවිසුමක ප්‍රධාන අවශ්‍යතාවය වනුයේ ගිවිසුම ලිඛිත වීම සහ ඇපකරු අත්සන් ලබා තිබේමයි.

ඇපකරුවකුට පොදු නීතියේ ඇති වරප්‍රසාද (මෙම වරප්‍රසාද ඇපකරු පකාශිතව අත් හැරයොත් මිස ඒවා ඔහුට අදාළ වේ.)

1. පළමුව ප්‍රධාන ණායකරුවට විරෝධීව නඩු පවරන ලෙසත් විසේ ආපසු අය කර ගැනීමට නොහැකි නම් ඇපකරුගෙන් අය කර ගන්නා ලෙසට නාය නිමියාගෙන් ඉල්ලා  
සිටිම.
2. ඇපකරුවන් කිහිපදෙනෙක් සිටින විට දී වික් වික් ඇපකරුවන්ට විරෝධීව නඩු ආරම්භ කිරීමේ දී ඉල්ලා සිටින මුදල මෙම ඇපකරුවන් අතර අනුප්‍රමාණ පදනම අනුව  
බෙදන ලෙස නායනීමෙන් ඉල්ලා සිටිම.
3. ප්‍රධාන නායකරු වෙනුවෙන් සියලුම මුදල් ගෙවා ඔහුගේ බැඳීමෙන් නිදහස් කරන  
ඇපකරු වත්තාකාරව නායනීමෙන් තත්ත්වයට පත් වේ.

**☒☒** නමුත් ප්‍රායෝගිකව මෙම වරප්‍රසාද අත් හරින ලෙස සියලුම නාය ලබා දෙන්නේ  
ඇපකරුවන්ගෙන් ඉල්ලා සිටී. මෙම අත්හැරීම නිසා ඇපකරු ප්‍රධාන නායකරුගේ  
තත්ත්වවයට පත්වන නිසා නායනීමියාට ඇති සියලුම අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට  
නිමිකම් ඇත. **☒☒**

අත්හැරීමක් බලාත්මක වීම සඳහා එය:

1. පකාශිතව සිදු කළ යුතුය.
2. අන්හරිත ලබන අයිතිවාසිකම්වල අර්ථය පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් ඇතිව  
විය අත්හැරිය යුතුය.